

**ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය - 2014**

---

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තිය, 108 වගන්තිය සමග සංයෝජිතව කියවියයුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උප වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට ( ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින් වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ III වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

---

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්වගණනය කළ මතය**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**  
-----

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත අංක 07 අනුව ප්‍රත්‍යාගණනය කිරීමේදී වත්කම් පන්තියේ සියළුම වත්කම් ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත් ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම් පන්ති 04 කට අදාළ වටිනාකම රු.9,427,448 ක වත්කම් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති**  
-----

තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද වත්කම්වල ඵලදායී ජීවකාලය තීරණය කිරීම වෙනම කමිටුවක් විසින් සිදු කර තිබූ නමුත්, මෙම කමිටුව තුළ අදාළ විෂය පිළිබඳ විශේෂඥතාවයකින් යුක්ත පුද්ගලයෙකු ඇතුළත් වී නොතිබූ බැවින්, ඵලදායී ජීවකාල ඇස්තමේන්තුවල යෝග්‍යතාවය පිළිබඳ විගණනයේදී සැඟිමකට පත්විය නොහැකි විය.

**2.2.3 ගිණුම්කරණ අඩුපාඩු**  
-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) විගණනයේදී සිදුකරන ලද ගණනය කිරීම්වලට අනුව ප්‍රත්‍යාගණනයන්ට ලක්කළ වත්කම්වල පිරිවැය, සමුච්චිත ක්ෂය වීම් නිවැරදිව හඳුනාගෙන ගැලපීම් සිදු නොකිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබූ ජංගම නොවන වත්කම්වල පිරිවැය, සමුච්චිත ක්ෂය, වර්ෂයේ ක්ෂය හා ප්‍රත්‍යාගණන අතිරික්තය පිළිවෙළින් රු.2,904,701, රු.2,641,326, රු.5,240 හා රු.383,618ක් අඩුවෙන් දක්වා තිබුණි. මේ හේතුවෙන් වසරේ ආදායම රු.5,240 කින් වැඩියෙන් දක්වා තිබුණු අතර, ජංගම නොවන වත්කම් රු.263,375 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) ස්ථාවර තැන්පතු සහතික හා අලුත් කිරීමේ නිවේදනයන්හි සඳහන් පොලී අනුපාතික අනුව සමාලෝචිත වර්ෂයට අදාළ ආයෝජන මත පොලී ආදායම රු.16,308,282ක් හා ලැබිය යුතු පොලිය රු. 5,322,362ක් වුවද මූල්‍ය ප්‍රකාශන තුළ පොලී ආදායම රු.16,037,345ක් හා ලැබිය යුතු පොලිය රු.5,051,425ක් ලෙස දැක්වීම හේතුවෙන් වසරේ ආදායම හා ලැබිය යුතු පොලී ආදායම රු. 270,937 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) ආයතනය විසින් වැඩිපුර ගණනය කොට ගිණුම්ගත කර තිබූ රු.362,918ක පොලී ආදායම නිවැරදි කිරීමේදී පොලී ආදායම් ගිණුම හර කිරීම වෙනුවට ආයෝජන ගිණුම හර කර තිබුණි.

**2.3 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

---

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) ආයතනය විසින් භෞතික හා මානව සම්පත් භාවිතයෙන් ආයතනයේ නිල මුද්‍රාව සහිතව සහතික පත්‍ර ප්‍රදානය කරමින් 2014 වර්ෂය තුළ පුහුණු පාඨමාලා 12 ක් පවත්වා තිබූ අතර, ඉන් 8 ක් වර්ෂය තුළදී නිම කර තිබුණි. එම පාඨමාලා 8 හි ශුද්ධ අතිරික්තය වූ රු.8,789,675ත් රු.7,491,476ක මුදලක් උපදේශන සේවා වලින් ලැබෙන මුදල් වියදම් කිරීම සඳහා නිකුත් කර ඇති 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛය වැරදි සහගත ලෙස අර්ථකථනය කර ගනිමින් කාර්ය මණ්ඩලය අතර, බෙදා දී තිබුණි.
- (ආ) ආයතනය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එකතුව රු.350,000 ක මුදලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත ප්‍රදාන වශයෙන් ලබාදී තිබුණි.

**2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

---

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) ආයතනය විසින් 2007 වර්ෂයේදී ජාත්‍යන්තර ශාඛාවක් ආරම්භ කර තිබූ අතර, වංචාවක් හේතුවෙන් 2009 සැප්තැම්බර් මාසයේදී එකී ශාඛාව වසා දමා තිබූ නමුත්, එම ශාඛාවෙන් ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ වශයෙන් පිළිවෙලින් රු.2,911,912 හා රු.11,603,217ක් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනය කිරීමකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙනගොස් පැවතුණි.
- (ආ) සේවයෙන් ඉවත්ව ඇති ගිවිසුම් කඩකළ කලීකාචාර්යවරයෙකුගෙන් අයවිය යුතු රු.4,312,500ක බැඳුම්කර වටිනාකම රු.89,843ක් බැගින් වාරික 48 කින් අයකර ගැනීමට පාලක සභාව තීරණය කර තිබූ අතර ඒ අනුව 2014 දෙසැම්බර් 31 දින වන විට තවදුරටත් ලැබිය යුතු රු.3,886,484ක් අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට ආයතනය කටයුතු කර නොතිබුණි.

**2.5 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම**

---

පහත සඳහන් නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීතිරීති රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 1985 අංක 03 දරන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතන නියමාවලියේ (8)(ඒ) වගන්තිය	ආයතනයේ මුදල් ආයෝජනය කිරීමේදී කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වුවත් එවැනි අනුමැතියකින් තොරව ආයතනය රු.මිලියන 50ක අයෝජනයන් සිදුකර තිබුණි.

(ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහයේ ix පරිච්ඡේදයේ 5.1 වගන්තිය

පිළිවෙලින් රු.42,835 හා රු.46,720 බැගින් මාසිකව මූලික වැටුපක් ලබන අතිකාල අහිමි මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු වෙත සාමාන්‍ය වැටුප් හා දීමනාවලට පරිබාහිරව 2014 වර්ෂය සඳහා සම්බන්ධීකරණ දීමනා ලෙස රු.932,250ක් ගෙවා තිබූ අතර, ඒ සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන නොතිබුණි. 2013 ගිණුම් වර්ෂයේදී ඉහත ගෙවීම් නතර කරන බවට ආයතන අධ්‍යක්ෂවරයා විගණකාධිපති වෙත ලිඛිතව දන්වා තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඇ) 2013 අප්‍රේල් 10 දිනැති 4/2013 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛය

ආයතනය විසින් වත්කම් අපහරණයන් දෙකක් සිදුකර තිබූ අතර අපහරණයට යෝජිත භාණ්ඩ ලැයිස්තු විගණකාධිපතිවරයා වෙත ලබාදී නොතිබුණි. තක්සේරු දෙපාර්තමේන්තුව රු.628,250 කට අගය කර තිබූ කාර්යාල උපකරණ හා ලීබඩු උපකරණ 89 ක් සහ වෙනත් අයිතම 20 ක් අගය කර දින කිහිපයක් තුළ රු.66,805 කට සහ 2015 පෙබරවාරි 21 දින තක්සේරු අගය රු.669,000 වූ වත්කම් අයිතම 153 ක් රු.36,410 කට කළමනාකරණ මණ්ඩල අනුමැතියකින් තොරව ආයතනයේ සේවකයන් වෙත විකුණා තිබුණි. තක්සේරු දෙපාර්තමේන්තුව ඉහළ අගයක් ලබාදී තිබූ මෙම වත්කම් මෙලෙස ඉතා පහළ අගයකට විකිණීමට හේතු වූ කරුණු විගණනයට පැහැදිලි නොවුණි. එක් නිලධාරියෙක් විසින් ඉවත් කරන ලද වත්කම් අයිතම 153 න් 112ක් රු.7,110ක් ගෙවා මිළදී ගෙන තිබුණි. ඇය මිලදීගත් වත්කම්වල තක්සේරු අගය 420,750ක් විය.

**3. මූල්‍ය සමාලෝචනය**

---

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය තුළ ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.48,834,179ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.40,784,288ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනය රු.8,049,891 ක් විය. වත්කම් ප්‍රත්‍යාගණන අතිරික්තය රු.10,661,270 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3.2 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි**

---

කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මූලාශ්‍ර ගාබාවේ රු.මිලියන 58.2ක වංචාව සම්බන්ධයෙන් 2009 වර්ෂයේදී පැවති පොදු ව්‍යාපාර කමිටු වාර්තාව මගින් සිදු කරන ලද නිර්දේශ පදනම්ව විමර්ෂණය සඳහා 2011 මාර්තු 29 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආයතනය වෙත මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොතිබුණු අතර, ආයතනය විසින් පරීක්ෂණය කඩිනම් කර ගැනීම සඳහා කිසිදු සක්‍රීය දායකත්වයක් ලබාදී නොතිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

---

**4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා**

---

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) ගිවිසුමකට එළඹීමකින් හා බැඳුම්කරයක් ලබා ගැනීමකින් තොරව ආයතනය විසින් බාහිර පුද්ගලයෙකු වෙත 2014 දෙසැම්බර් 15 දින රු.820,000ක අත්තිකාරමක් උපාධි ප්‍රදානෝත්සවයේ හෝජන සංග්‍රහයේ වියදම් සඳහා ලබාදී තිබුණි. විගණන දිනය වූ 2015 මැයි 30 දින වනවිටත් ඉහත අත්තිකාරම පියවා නොතිබුණි.

(ආ) ප්‍රත්‍යාගණනයට ලක්කරන ලද වත්කම් පංති 4හි එක් එක් වත්කම් පංතියෙහි තක්සේරු කිරීමට යෝජිත දිනට වූ පිරිවැයට සමාන අයිතමයන් ඇතුළත් උපලේඛනයක් තක්සේරුකරුවන් වෙත ලබාදී නොතිබුණු අතර, භෞතිකව ඉදිරිපත් කරන ලද අයිතමයන් පමණක් ප්‍රත්‍යාගණනයට ලක්කර තිබුණි. මේ හේතුවෙන් වත්කම් පංතියට අදාළ සියලු අයිතමයන් ප්‍රත්‍යාගණනයට ලක්කලේද යන්නත් ප්‍රත්‍යාගණන දිනට වත්කම් පංතියට ගිණුම්ගත වී ඇති සියලු වත්කම් නිවැරදිව පැවතියේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය. මේ අනුව ඉහත ප්‍රත්‍යාගණනය නිවැරදිව සිදුවී නොමැති බව නිරීක්ෂණය විය.

**4.2 කාර්යමණ්ඩල පරිපාලනය**

---

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 50 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 33 දෙනෙකු ගිණුම් වර්ෂය අවසාන දින වනවිටත් පුරප්පාඩුව පැවතුණි. පුරප්පාඩු පිරවීම සඳහා ආයතනය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර, ස්ථීර තනතුරුවල රාජකාරී ආවරණය සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් දෙදෙනෙකු බඳවාගෙන තිබුණි.

(ආ) මානව සම්පත් සැලැස්මෙහි අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන තනතුරු ඇතිකර තිබූ අතර, ඒ සඳහා කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි. මෙම තනතුරුවල රාජකාරී ආවරණය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 8 දෙනෙකු බඳවා ගෙන තිබුණි.

ඉහත පරිදි කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවා ගැනීමට සහ ඔවුන්ගේ වැටුප් හා දීමනා තීරණය කිරීමට 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ් 12 වක්‍රලේඛයේ 9.7 හා 9.10 ප්‍රකාරව භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

**5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

---

**විගණන කළමනාකරණ කමිටු**

---

2003 ජුනි 2 දිනැති අංක 12 දරන රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ වක්‍රලේඛය ප්‍රකාරව වර්ෂයකට අවම වශයෙන් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 4ක් පැවැත්විය යුතු වුවත්, 2015 ජුනි 15 දින වනවිටත් 2015 වර්ෂය සඳහා විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

-----  
විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) ස්ථාවර වත්කම් පාලනය
- (ආ) තොග පාලනය
- (ඇ) පිරිස් කළමනාකරණය